

ග්රේෂන් බුද්ධික විපේක්ෂිත එ ශ්‍රී ලංකා පොලිසිය

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 1478/2019 (2020.01.14 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේ දී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද කායර්ය පටිපාටිය).

2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කායර්ය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කායර්ය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා
කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: ඩී.ජී.එම්.වී. හපුආරච්චි

අභියාචක නොකිසි ලත් පාශර්වය ග්රේෂන් බුද්ධික විපේක්ෂිත නම් කළ නිලධාරී, පොලිස් මූලස්ථානය, කොළඹ 01
 පොලිස්පතිතුමාගේ මාණ්ඩලික නියෝජිය පොලිස්පති, පොලිස් මූලස්ථානය කොළඹ 01
 පොලිස් ස්ථානාධිපති, කොල්ලුපිටිය පොලිස් ස්ථානය, කොල්ලුපිටිය

පෙනීසිටීම

අභියාචක - ග්රේෂන් බුද්ධික විපේක්ෂිත
 පොදු අධිකාරිය - නොපැමිණි

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2019.02.28
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම - නැත
නම් කළ නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2019.03.22
නම් කළ නිලධරයා තීරණය ලබා දුන් දිනය	තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම - නැත
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2019.04.27

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක විසින් 2019.02.28 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.
 “1. 2018/08/12 දිනැති CIB (I) 359/110 පැමිණිල්ලට(ස්ථානීය ලේඛන අංකය MCR 922/18) අදාළව වන්දේර සෙන රාමනායක යන අයගේ 2018/08/31 දිනැති CIB (III) 315/504 හි ජරකාශය
 2. මෙම පැමිණිල්ලට අදාළව තොරතුරු පොතේ ඇති පොලිසිය යෙදූ විභාග/සමථ සටහන”

තොරතුරු නිලධාරියා පනත ප්‍රකාරව, නියමිත කාලය තුළ පිළිතුරු සැපයීමට අපොහොසත් වූ බැවින් අභියාචක විසින් 2019.03.22 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියාද පනත ප්‍රකාරව, නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බැවින් අභියාචක විසින් 2019.04.27 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේ දී උද්ගත වූ කාරණා:

පොදු අධිකාරිය පැමිණ නැති බව නිරීක්ෂණය කරනු ලැබේ.

එබැවින් අභියාචනා විභාගය 2020.04.28 දින ට කල් තබනු ලැබේ.
